




වාරය -		දෙවන වාරය
ශ්‍රේණිය : 9	විෂයය : බුද්ධ ධර්මය	පාඩම :12 අටලෝ දහම

01. අටලෝ දහමින් කම්පාවට පත් නොවීම උතුම් මංගල කාරණාවක් බව දක්වා ඇති සූත්‍රය නම්කර එම ගාථාව ලියන්න.

- I. සූත්‍රය : .....
- II. ගාථාව : .....
- III. ගාථාවේ අර්ථය : .....

02. අටලෝ දහම නම් කරන්න.



03. බුදුරජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මයට නොසැලී මුහුණ දුන් ආකාරය උදාහරණ සහිතව විස්තර කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

.....

04. අජාලෝක ධර්මයට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සිව්වනක් පිරිස මුහුණ දුන් අවස්ථා නම් කරන්න. ඒ සඳහා පහත වගුව උපකාරී කර ගන්න.

අජාලෝ දහම	නිරූපණය වන අවස්ථා
1. ලාභය (ලැබීම)	<p>උදා :</p> <ul style="list-style-type: none"> <li>• රාජ හෝජන වැළඳීම</li> <li>• බිම්බිසාර , අජාසත් වැනි රාජ්‍ය නායකයන්ගේ සිව්පසය ලැබීම</li> <li>• අතේ පිඬු වැනි සිටුවරු අනුග්‍රහය දැක්වීම</li> </ul>
2. ආලාභය (නොලැබීම)	<ul style="list-style-type: none"> <li>• .....</li> <li>• .....</li> <li>• .....</li> <li>• .....</li> <li>• .....</li> </ul>
3. යස ( .....	<ul style="list-style-type: none"> <li>• .....</li> </ul>
4. අයස ( .....	<ul style="list-style-type: none"> <li>• .....</li> <li>• .....</li> <li>• .....</li> </ul>
5. නින්දා ( .....	<ul style="list-style-type: none"> <li>• .....</li> <li>• .....</li> </ul>
6. ප්‍රශංසා (.....)	<ul style="list-style-type: none"> <li>• .....</li> <li>• .....</li> </ul>
7. සැප ( .....	<ul style="list-style-type: none"> <li>• කායිකව → .....</li> <li>• මානසිකව → .....</li> </ul>
8. දුක ( .....	<ul style="list-style-type: none"> <li>• .....</li> <li>• .....</li> <li>• .....</li> </ul>